



ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ජායාරූපය
මෙහි අලවන්න
(පාස්පෝට් ප්‍රමාණය)

2022 උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි වීමේ අයදුම්පත්‍රය

2022 අප්‍රේල් මස 06 වන දින පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිය ලැබීමට සුදුසුකම් ලබා ඇති මා පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කරමි.

01. ශිෂ්‍ය ලියාපදිංචියට අනුව සම්පූර්ණ නම (සිංහලෙන්) :

----- නිමි/මහතා

සම්පූර්ණ නම ඉංග්‍රීසියෙන් (කැපිටල් අකුරින්) :

Ven/Mr -----

ඉතා වැදගත් :

නම ලිවීමේ දී නිවැරදි අක්ෂර සහිත ව පැහැදිලි ව සඳහන් කළ යුතු අතර සහතිකය සකස් කිරීමෙන් පසු තොරතුරු කිසිදු හේතුවක් මත වෙනස් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

ඔබ වහන්සේ/ඔබ විසින් මෙහි සපයන තොරතුරු මත උපාධි ප්‍රදානෝත්සව ලේඛනය හා උපාධි සහතිකය මුද්‍රණය කරන බැවින් ඉදිරිපත් කරන තොරතුරු නිවැරදිව සඳහන් කිරීම ඔබගේ පූර්ණ වගකීමකි. වැරදි තොරතුරු සැපයීමෙන් පසුව තොරතුරු වෙනස් කරන ලෙස කරන ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාලය සලකා බලනු නොලැබේ.

02. ඔබ ලැබූ උපාධිය : (“√” සලකුණ ලකුණු කරන්න.)

- 1. ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය
- 2. ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය

03. උපාධිය වලංගු දිනය : -----
(වර්ෂය/මාසය/දිනය) වර්ෂය මාසය දිනය

- 04. I. ශිෂ්‍ය ලියාපදිංචි අංකය : -----
- II. ජාතික හැඳුනුම්පත් අංකය : -----
- III. දුරකථන අංකය : -----
- IV. ඊමේල් ලිපිනය : -----

05. වර්තමාන නම හා ලිපිනය : (උපැවිදි වී ඇත්නම් සම්පූර්ණ නම ද සඳහන් කරන්න)

06. ඔබ උපාධිය ලැබීමට කැමති ආකාරය සඳහන් කරන්න. (“√” සලකුණ යොදන්න)
 (මෙම කොටස පිරවීම අනිවාර්යය වේ)

උපස්ථිතියෙහි	(In Presence)	<input type="checkbox"/>
අනුපස්ථිතියෙහි	(In Absence)	<input type="checkbox"/>

(අවසාන පරීක්ෂණයෙන් පසු උපැවිදි වී ඇති හා විභාග අක්‍රමිකතා සිදුකළ සියලු දෙනාට අනුපස්ථිතියෙහි උපාධිය පිරිනැමීමට පාලක සභාව තීරණය කර ඇත. මේ සඳහා ද අදාළ ගාස්තු ගෙවා ලියාපදිංචි වීම අනිවාර්ය වේ. එසේ නොවූහොත් ඔබගේ උපාධි සහතිකය, ඔබගේ නම ඇතුළත් උපාධි ලේඛනය හා මංජුරිය නිකුත් කරනු නොලැබේ.)

07. උපාධි ලේඛනයට ඇතුළත් කිරීම සඳහා මෑතක දී ලබාගත් ඔබගේ පාස්පෝට් ප්‍රමාණයේ ප්‍රසාදජනක වර්ණ ඡායාරූප දෙකක් අනිවාර්යයෙන් එවිය යුතුය.

(ඡායාරූපයේ පිටුපස ඔබගේ නම සඳහන් කළ යුතු අතර එක් ඡායාරූපයක් අයදුම්පත්‍රයේ ඉදිරිපස ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයේ ඇලවිය යුතුය. අනෙක් ඡායාරූපය ලිපි කවරයක බහා අයදුම්පත්‍රය සමඟ එවිය යුතුය.)

08. මේ වන විට ඔබ වහන්සේ/ඔබ රැකියාවක නිරත වන්නේද? -----

තනතුර : -----

ආයතනයේ නම හා ලිපිනය : -----

ප්‍රකාශනය :

මා වෙත පිරිනමනු ලබන වරප්‍රසාද කිසි ම අන්දමකින් අයථා පරිදි පරිහරණය නොකරන බවත්, අවමන් නොකරන බවටත්, මට අදාළ වන පරිදි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි නීතිරීති, රෙගුලාසි හා අතුරු ව්‍යවස්ථා නිරන්තරයෙන් ආරක්ෂා කරන බවටත් මෙයින් ප්‍රකාශ කර සිටිමි.

 දිනය

 අයදුම්කරුගේ අත්සන